

කෘෂිකර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් ආරම්භය

ආරම්භයේ සිටම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කෘෂිකර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් මහජන බැංකුව කෘෂිකාර්මික හෝග වගා කිරීම සඳහා මූල්‍ය පහසුකම් සපයනු ලබයි. පසුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ අනුග්‍රහයද ලැබී ඇත. වර්තමානයේ මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සැම වසරකම යල සහ මහ කන්න වලදී කෘෂිකාර්මික හෝග වගා කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදෙනු ලබයි.

විශේෂ ප්‍රතිලාභ

- තරහකාරී පොළී අනුපාත
- පහසු සුරැකුම්
- අවම ලියකියවිලි
- ලිහිල් කොන්දේසි - අස්වැන්න නෙලීමෙන් පසු එක් වරක් ආපසු ගෙවීම.

යෝග්‍යතාව

- අයදුම්කරුවන් ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් විය යුතු අතර ඔවුන් ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද කෘෂිකාර්මික හෝග වගා කරන ගොවීන් සහ එම හෝග සඳහා තවත් නඩත්තු කරන පුද්ගලයින්ද විය යුතුය.
- සින්නක්කර ඉඩමක, බදු ඉඩමක හෝ රජයේ බලපත්‍රයක් මත ලබාගත් ඉඩමක හිමිකරුවෙකු විය යුතුය.
- මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ගෙවතු වගාවේ නියැලෙන අයටද ණය ලබාදිය හැකිය.
- අයදුම්කරු ස්ථිර පදිංචිකරුවෙකු විය යුතු අතර නැතහොත් ශාඛාවේ මෙහෙයුම් ප්‍රදේශය තුළ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යා යුතුය.
- අයදුම්කරු කිසිදු මූල්‍ය ආයතනයක ණය පැහැර හැර ඇති අයෙකු හෝ පැහැර හරින ලද ණයක් සඳහා ඇපකරුවෙකු නොවිය යුතුය.
- අයදුම්කරුවන් වයස අවුරුදු 65 ඉක්මවා නොමැති පුද්ගලයින් විය යුතුය.
- ධාන්‍ය තොග ගබඩා කරන රජය සතු ගබඩා නිවාස මගින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මතද ණය සලකා බැලිය හැකිය.

ණය මුදලේ ප්‍රමාණය

- උපරිම ණය මුදල රු.මිලි. 2.4කි.

(පුද්ගලයෙකුට හෝග වගාව සඳහා ලබාදෙන ණය මුදල වගාකරන ඉඩමේ ප්‍රමාණය අනුව නිර්ණය වන අතර, එය කලින් කලට මුදල් අමාත්‍යාංශය මගින් නිර්ණය කරනු ලබයි.)

පොළී අනුපාතය

- මහජන බැංකුවේ වෙබ් අඩවිය -www.peoplesbank.lk වෙත පිවිස තොරතුරු ලබාගත හැක.

ආපසු ගෙවීමේ කාලය

- උක් සහ කහ සඳහා දින 365. (උපරිම)
- වෙනත් හෝග සඳහා දින 270. (උපරිම.)

ගාස්තු, කොමිස්, පොළී ආදිය

- ස්ථාවර සහ විචල්‍ය පොළී අනුපාත
- හිඟ වාරික සඳහා දඩ පොළිය
- සම්මත ණය සැකසුම් ගාස්තු
- තක්සේරු ගාස්තු (අදාළ නම් පමණක්)
- නීති ගාස්තු (අදාළ නම් පමණක්)
- රජයේ මුද්දර ගාස්තු (අදාළ නම් පමණක්)
- රක්ෂණ වාරික (අදාළ නම් පමණක්)

අයදුම් කිරීමේ ක්‍රමය

- ව්‍යාපාරයේ හෝ ව්‍යාපෘති යෝජනාවේ පසුගිය මාස හයක (6) ගැණුම් සහ විකුණුම් විස්තරද (ඇත්නම්) සමඟ දිවයින පුරා පිහිටි ආයතනම ශාඛාව වෙත පිවිස ණය පහසුකම් සඳහා අයදුම් කළ හැක.

නියමයන් සහ කොන්දේසි

- වත්මන් ව්‍යාපාර කාර්ය සාධනය සහ මූල්‍ය ඇගයීමට යටත්ව ණය පහසුකම් සලකා බලනු ලැබේ.
- අයදුම්කරුගේ දායකත්වය මුළු ව්‍යාපෘති පිරිවැයෙන් 25% ණය නොවන මූල්‍ය වලින් ලබාදිය යුතුය.
- මූල්‍ය පහසුකම් සලකා බැලීමේදී බැංකුවට පිළිගත හැකි සුරැකුම් ලබාදීම සාමාන්‍යයෙන් ගණුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරනු ලැබේ.
- ණය පහසුකම් සලකා බැලීමේදී බැංකුවට පිළිගත හැකි අභ්‍යන්තර බැඳීම් සහ ණය තොරතුරු කාර්යාංශ බැඳීම් (CRIB) පරීක්ෂා කරනු ලබන අතර එම බැඳීම් බැංකුවට පිළිගත හැකි ඒවා විය යුතුය.
- ණය පහසුකම් සම්බන්ධ තොරතුරු නියමයන් සහ කොන්දේසි කාලීනව වෙනස්වීම් වලට ලක්වේ. එබැවින් නවතම තොරතුරු, නියමයන් සහ කොන්දේසි පිළිබඳ දැනුවත් වීම සඳහා ආයතනම ශාඛාව සම්බන්ධ කරගැනීම සුදුසුය.

පැමිණිලි හැසිරවීමේ ක්‍රියාපටිපාටිය

- ගණුදෙනුකරුවන්ට info@peoplesbank.lk හරහා පැමිණිලි අප වෙත යොමු කළ හැකිය.
- අදාළ ශාඛාව, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැක.
- අදාළ ශාඛාව, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ඇමතිම මහින්ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.

වැඩිදුර තොරතුරු

- | | |
|---|--------------|
| • ඇමතුම් මධ්‍යස්ථානය | - 1961 |
| • ප්‍රධාන කාර්යාලය | - 0112481481 |
| • සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය දෙපාර්තමේන්තුව | - 0112481426 |